

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය සභාවේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය, එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් හා වියදම් ගිණුම, මුදල් ප්‍රවාහ ප්‍රකාශය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1987 අංක 15 දරන ප්‍රාදේශීය සභා පනතේ 172(1) වගන්තිය සහ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 10(1) උපවගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2024 දෙසැම්බර් 31 දිනට මන්මුනෙයි බටහිර ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරිත්වය හා මුදල් ප්‍රවාහ මුදල් ප්‍රවාහ ප්‍රකාශ පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.6 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මා මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් තත්ත්වගණනය කළ මතයක් පළ කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විසින් විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තව දුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන පොදුවේ පිළිගත් ගිණුම්කරණ පරිචයන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර වූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකි වනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

ප්‍රාදේශීය සභාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, පාලනය කරන පාර්ශවයන් විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව ප්‍රාදේශීය සභාවේ වාර්ෂික හා කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්ථයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසු බවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇති වීමේ අවදානම් හඳුනා ගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදු වන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදු වන බලපෑමට වඩා වංචාවකින් සිදු වන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්ස්ථානාත්මකයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, චේතනාන්විත මගහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මගහැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවූවද අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබා ගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ප්‍රාදේශීය සභාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව,
- අදාළ ලිඛිත නීතියකට හෝ ප්‍රාදේශීය සභාව විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ප්‍රාදේශීය සභාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව.

1.5 වෙනත් නෛතික අවශ්‍යතා පිළිබඳ වාර්තාව

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ පහත සඳහන් අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් විශේෂ ප්‍රතිපාදන ඇතුළත් වේ.

- (අ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iii) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව ප්‍රාදේශීය සභාවේ මූල්‍ය ප්‍රකාශන ඉකුත් වර්ෂය සමඟ අනුරූප වේ.
- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 6(1) (ඇ) (iv) වගන්තියේ සඳහන් අවශ්‍යතාවය අනුව, ඉකුත් වර්ෂයේදී මා විසින් සිදුකරන ලද නිර්දේශය ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත්ව ඇත.

1.6 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.6.1 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2022, 2023 වර්ෂ හා සමාලෝචිත වර්ෂයේ දී පරිත්‍යාග වශයෙන් ලැබී තිබූ පොත් 2788ක, වඩුවර් සහ තෙල් නිෂ්පාදන යන්ත්‍රවල වටිනාකම ගණනය කර ගිණුම්වල දක්වා නොතිබුණි.	2025 වර්ෂයේදී මූල්‍ය ප්‍රකාශනවල වත්කම් දක්වා නිවැරදි කරන බව.	පරිත්‍යාග ලෙස ලද පොත්වල වටිනාකම මූල්‍ය ප්‍රකාශනවල වත්කම් ලෙස දැක්විය යුතුය.

1.6.2 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබූ රු.21,076,222ක් වටිනා ගිණුම් ශේෂ 04 කට අදාළ ස්ථාවර වත්කම් ලේඛනය, හිමිකාරිත්වය සනාථ කිරීම් ලේඛන, අත්තිකාරම් ලේඛනය සහ අනෙකුත් ලේඛන විගණනයට ඉදිරිපත් කර නොතිබුණි.	ස්ථාවර වත්කම් කඩිනමින් ප්‍රත්‍යාගණනය සිදුකර, 2025 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශනවල නිවැරදි කිරීමට කටයුතු කරන බව.	වත්කම් ලේඛන යාවත්කාලීනව නඩත්තු කළයුතු අතර විගණනයටද ඉදිරිපත් කළ යුතුය.

1.7 අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට යොමුව	අනුකූල නොවීම	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 371 (5)	වර්ෂ 05 කට වඩා පැරණි අත්තිකාරම් රු.2,914,546ක් නිරවුල් කර නොතිබුණි.	2025 වර්ෂයේ නිවැරදි කිරීමට කටයුතු කර ඇති බව.	අත්තිකාරම් හඳුනාගෙන ඒවා පියවීමට පියවර ගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම් ඉක්මවූ ආදායම් රු. 12,075,882 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු. 12,972,615 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

ලේකම්වරයා විසින් ඉදිරිපත් කර තිබුණු සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළ ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2024				2023			
	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තු ගත ආදායම	බිල් කළ ආදායම	රැස් කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	722,425	1,250,600	907,755	342,844	722,425	722,425	514,100	208,325
කුලී	5,556,700	6,677,950	6,677,950	-	4,004,000	7,316,950	7,316,950	-
බලපත්‍ර ගාස්තු	1,536,000	1,872,712	1,872,712	-	1,213,000	2,077,053	1,471,532	605,521
වෙනත් ආදායම්	29,302,000	46,040,975	19,495,018	26,545,956	16,962,500	30,931,766	19,832,509	11,099,256
එකතුව	37,127,125	55,842,237	28,953,435	26,888,800	22,901,925	41,048,194	29,135,091	11,913,102

2.2.2 ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වරිපනම් හා බදු		
(i) සභාවේ පරිපාලන බලප්‍රදේශයේ පිහිටි ගම්මාන 08කින් අයවිය යුතු රු.182,764 ක හිඟ වරිපනම් හා බදු අයකිරීමට පියවර ගෙන නොතිබුණි.	හිඟ මුදල් අයකර ගැනීමට පියවර ගෙන ඇති බව.	හිඟහිටි වරිපනම් හා බදු අයකර ගැනීමට නොපමාව කටයුතු කළයුතුය.
(ii) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ 2022 දෙසැම්බර් 23 දිනැති අංක SEC/2022/E/03 දරන චක්‍රලේඛය ප්‍රකාරව, 2023 හා 2024 කාලපරිච්ඡේදයේ සභාවට ලැබී තිබූ පොලී ආදායමින් රු.97,453ක රඳවා ගැනීමේ බදු අයකර තිබුණි. මෙය ප්‍රතිපූර්ණය කිරීමට සභාව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.	රඳවා ගැනීමේ බදු අයකිරීම ප්‍රතිපූර්ණය කිරීමට සභාව ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	චක්‍රලේඛය ප්‍රකාරව, රඳවා ගැනීමේ බදු අය කිරීමට කටයුතු කළයුතුය.

(ආ)	උසාවි දඩ ගාස්තු හා මුද්දර ගාස්තු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් සහ අනෙකුත් බලධාරීන්ගෙන් 2024 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතු උසාවි දඩගාස්තු හා මුද්දර ගාස්තු පිළිවෙලින් රු.698,166 ක් හා රු.22,868,445 ක් අයකර ගෙන නොතිබුණි.	හිඟහිටි මුදල් අයකර ගැනීමට ක්‍රියාමාර්ග ගෙන ඇති බව.	හිඟහිටි ආදායම රැස්කර ගැනීමට කඩිනමින් පියවර ගත යුතුය.
-----	---	---	---

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2023 වර්ෂයේදී ඉදිරි වර්ෂය සඳහා කිසිදු තීරණයක් හා අරමුණකින් තොරව රු.8,000,000ක් ප්‍රතිපාදන වෙන්කර මූල්‍ය ප්‍රකාශනවල දක්වා තිබුණි. එසේ වුවත්, මෙම අරමුදල් උපයෝජනය කර නොතිබුණි.	ඉදිරි කාලයේ කිසිදු තීරණයකින් තොරව මෙවැනි ප්‍රතිපාදන වෙන් කිරීම් සිදුනොකරන බව.	ප්‍රතිපාදන වෙන්කිරීම හා ඒවා උපයෝජනය විධිමත් කළ යුතුය.

3.2 වත්කම් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සභාව විසින් භාවිතා කරනු ලබන හෙක්ටයාර 63.7ක වපසරියකින් යුතු ඉඩම් 75ක් පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	මිනින්දෝරු සැලැස්ම ලබාගෙන එම ඉඩම් පවරා ගැනීමට පියවර ගෙන ඇති බව.	ඉඩම්වල අයිතිය නිරවුල් කරගත යුතුය.

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2006 රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව , භාණ්ඩ හා සේවාවන් සඳහා ප්‍රසම්පාදන සැලැස්මක් සකස් කර නොතිබුණි.	ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2.1 (අ) මාර්ගෝපදේශය ප්‍රකාරව, ඉදිරියේදී කටයුතු කරන බව.	චක්‍රලේඛය ප්‍රකාරව, ප්‍රසම්පාදන සැලැස්ම සකස් කිරීමට පියවර ගත යුතුය.

3.4 මානව සම්පත් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් අනුමත කළ කාර්යමණ්ඩල ලැයිස්තු ප්‍රකාරව, පුරප්පාඩු 19ක් පිරවීමට පියවර ගෙන නොතිබුණි.	කාර්ය මණ්ඩල කළමනාකරණ අංශයට මාස තුනකට වරක් මේ පිළිබඳව විස්තර යවා ඇති බව.	අත්‍යාවශ්‍ය පුරප්පාඩු පිරවීමට ක්‍රියාමාර්ග ගතයුතුය.

3.5 වාහන භාවිතය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
වෙනත් ආයතනවලින් පරිත්‍යාග වශයෙන් සභාවට ලැබුණු වාහන, ට්‍රේලර් සහ බඩුසර් ඇතුළු වාහන 20ක් සභාවට පවරා ගැනීමට පියවර ගෙන නොතිබුණි.	සභාවේ නමට හිමිකාරිත්වය පවරා ගැනීමට කටයුතු කරනු ලබන බව.	වාහන වල අයිතිය පවරා ගැනීමට කටයුතු කළ යුතුය.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 අභ්‍යන්තර විගණනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
2019 ජනවාරි 12 දිනැති අංක DMA/01-2019 දරන කළමනාකරණ විගණන වක්‍රලේඛයේ 6 ඡේදය ප්‍රකාරව, සමාලෝචිත වර්ෂය සඳහා අනුමත කළ අභ්‍යන්තර විගණන වැඩසටහනක් සභාවේ නොතිබුණි. තවද, සභාවේ අභ්‍යන්තර විගණන කටයුතුද සිදුකර නොතිබුණි.	ඉදිරියේදී අදාළ වක්‍රලේඛය ප්‍රකාරව කටයුතු කරන බව.	වක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව කටයුතු කළ යුතුය.

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ වැය විෂයන් 36ක් සඳහා සලසා තිබූ ප්‍රතිපාදන එකතුව රු.5,835,421 ක් උපයෝජනය කර නොතිබුණි.	මින් ඉදිරියේදී අයවැයෙන් සියළුම විෂයන්වලට සැලසූ ප්‍රතිපාදන උපයෝජනය කර පරිපාලන මෙහෙයුම් කාර්යක්ෂමව ඉටු කිරීමට පියවර ගනු ලබන බව.	ප්‍රතිපාදිත අරමුදල් ඵලදායීව උපයෝජනය කළ යුතුය.

4.3 පාරිසරික ගැටළු

විගණන නිරීක්ෂණය	සභාවේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සන අපද්‍රව්‍ය කළමනාකරණය		
2022 වර්ෂයේ මිලදී ගත් රු.289,250ක මල්ටි වොපර් යන්ත්‍රය හා සමාලෝචිත වර්ෂයේ ගොවිජන සේවා මධ්‍යස්ථානය විසින් ලබාදුන් රු.1,000,000ක කැපීමේ යන්ත්‍රය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා භාවිතාකර නොතිබුණි.	මෙම වර්ෂයේ එම යන්ත්‍රය උපයෝජනය කර පොහොර නිෂ්පාදනය කිරීමේ සාර්ථකව සිදුකරන බව.	වත්කම් ඵලදායීව උපයෝජනය කළ යුතුය.

(ආ) පාරිසරික ගැටළු

සභා බලප්‍රදේශයේ ක්‍රියාත්මක වන ව්‍යාපාරික ආයතන 10ක කල් ඉකුත් වූ පාරිසරික බලපත්‍ර අළුත්කිරීමට පියවර ගෙන නොතිබුණි.

කල් ඉකුත් වූ පාරිසරික බලපත්‍ර අළුත්කිරීමට සහ මෙම වර්ෂයේ පරිසර ආරක්ෂක බලපත්‍ර ලබාගැනීමට කටයුතු කරන බව.

බල ප්‍රදේශය තුළ පිහිටි පරිසර බලපත්‍ර ලබාගත යුතු සියළු ආයතන එම බලපත්‍ර ලබාගන්නා බව නිගමනය කළ යුතුය.